



ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ නීති විද්‍යාංශය
 26 JUN 2019
 සාමාන්‍ය පාලන කොටස

H 045023 - 10,000 (2014/10)P ශ්‍රී ලංකා ජනපදයේ ජනපද පාලන කොටස

ශ්‍රී ලංකා / இலங்கை / SRI LANKA

උප්පැන්න ලියාපදිංචි කිරීමේ ලේඛනය
 பிறப்புப் பதிவுப் புத்தகம்
 REGISTER OF BIRTHS

Registration B 1
 (High Reg. P. & S.C.)*
 12/78

අංකය }
 இல. } 10
 No. } 7924 ★

උප්පැන්න හා මරණ ලියාපදිංචි කිරීමේ ආඥාපනත (110 වන පරිච්ඡේදය)
 பிறப்புகள், இறப்புகள் பதிவு செய்ய சட்டம் (அத்தியாயம் 110)
 Births and Deaths Registration Act (Cap. 110)

තොරතුරු

කොට්ඨාසය
 பிரவு
 Division

දිසාපුරවි පරාක්‍රම

හැරි ප්‍රේමකේ. (සහතික)

සේව්‍යාලය
 කර්නාටක
 වි මුද්‍රාප
 (සහතික)

රජයේ රාජ්‍ය සේවක
 හා (සහතික)

රජයේ සේවක

ප්‍රායෝගික හා ස්ථානය இயல்பு இடமும் Place and place of birth ¹	2017 (රජයේ සේවයේ) තොරතුරු මහා විද්‍යාලයේ දී (23) විද්‍යාලයේ පුද්ගලික රෝහල - තොරතුරු
ජාතිය ² சாதி ² race ²	දිවයින සේනායා ජනතාව
සම්පූර්ණ නම முழுப் பெயர் full name ¹	ලක්ෂ්මි ජයවර්ධන සංඝනාතිලාස සුනිල් ජයවර්ධන ජයවර්ධන
උපන් දිනය பிறந்த திகதி date of birth	1987 - 10 - 20
උපන් ස්ථානය பிறந்த இடம் place of birth	මහලුර මහාරජයාගේ නාලා
ජාතිය ² சாதி ² race ²	සිංහල
සම්පූර්ණ නම ¹ முழுப் பெயர் full name ¹	රජයේ රොට්ට් සුනිල් සේනා
උපන් දිනය பிறந்த திகதி date of birth	1991 - 11 - 13
උපන් ස්ථානය பிறந்த இடம் place of birth	මුදුලු රෝහල - මාතර
ජාතිය ² சாதி ² race ²	සිංහල
වයස வயது age	දිවුරුදු වසරයක් (26)
ප්‍රියවන් විවාහකද ? இவரின் தாயා கලු செய்தவர்களா ? Parents married ?	ඔව්.
මවුගේ සම්පූර්ණ නම முழுப் பெயர் his full name	ලක්ෂ්මි ජයවර්ධන සංඝනාතිලාස කුමාරසිංහ
මවු උපන් වර්ෂය பிறந்த வருடம் his year of birth	1938
මවු උපන් ස්ථානය பிறந்த இடம் his place of birth	දිවුරුදු

මෙම ලේඛනයේ දී සඳහන් කර ඇති සියලුම තොරතුරු සත්‍ය විය යුතුය.

<p>8. පියා ශ්‍රී ලංකාවේ නොපිදී මී මුත්තා ශ්‍රී ලංකාවේ උපන්නේ නම් මී මුත්තාගේ තපස්පත් ලිවෙන්නෙහි පිහිටි කාමර් පුද්ගල ලිවෙන්නෙහි පිහිටි තපස්පත් ලිවෙන්නෙහි If the father was not born in Sri Lanka and if great grandfather born in Sri Lanka great grandfather's</p>	<p>සම්පූර්ණ නම முழுப் பெயர் full name</p> <p>උපන් වර්ෂය பிறந்த வருடம் year of birth</p> <p>උපන් ස්ථානය பிறந்த இடம் place of birth</p>	<p>සිය මී මුත්තාගේ ලිවෙන්නෙහි</p>
<p>9. දැනුම් දෙන්නාගේ සම්පූර්ණ නම, පදිංචි ස්ථානය හා දැනුම් දෙන්නාගේ කවරෙකු වශයෙන්ද යන්න தகவலாளரின் முழுப் பெயரும் வதியுமிடமும், என்ன முறையில் தகவல் கொடுக்கிறார் Informant's full name, residence and in what capacity he gives information</p>	<p>හේමානම් බෙල්ල ඩයුනි බෙල්ල 110/15 සහනගොඩ පාර කරුණාමිටිය (බු)</p>	
<p>10. දැනුම් දෙන්නාගේ අත්සන தகவலாளரின் கையொப்பம் Informant's signature</p>	<p></p>	
<p>11. ලියාපදිංචි කරන දිනය பதிவு செய்யும் திகதி Date of registration</p>	<p>2017 (පදිංචි කරන දිනය) 26 JUN 2017</p>	
<p>12. රෙජිස්ට්‍රාර්ගේ අත්සන பதிவுகாரரின் கையொப்பம் Registrar's signature</p>	<p>Kanthir E. Rajar. Sankar. Sankar.</p>	
<p>13. ලියාපදිංචි කිරීමෙන් පසුව දැනුණ කරන ලද තැනගෙන් කලින් සිටි නම වෙනුවට අවශ්‍ය යොදන ලද නම பதிவு செய்தபின் புதிதாகச் சேர்த்த அல்லது பதிலாகக் கொடுத்த பெயர் Name inserted or substituted after registration</p>	<p>A 9257</p>	
<p>14. 13 වෙනි අංකයට දැනුණ විස්තර කරුණු සැපයීමට ආරම්භ දුන් තැනැත්තාගේ නම සහ එයේ දැනුම් දුන්නේ කවරෙකු වශයෙන්ද යන්න பதிவு முன் றாவது விஷயத்துக்குத் தகவல் கொடுத்தவரின் பெயர் என்ன முறையில் தகவலைக் கொடுத்தார்? Name of person on whose information particulars relating to item 13 were supplied and in what capacity he gave information</p>	<p>26 JUN 2017</p>	
<p>15. නම දැනුණ කිරීමේ හෝ වෙන නමක් යෙදීමේ හෝ දිනය හා දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් හෝ රෙජිස්ට්‍රාර් ජනරාල් තැනගේ අත්සන பெயரைப் புதிதாகச் சேர்த்த அல்லது பதிலாகக் கொடுத்த திகதியும் பதிவு காரியகர்த்தா அல்லது பெரும் பகுதிய் பதிவுகாரரின் கையொப்பமும் Date of insertion or substitution and District Registrar's or Registrar General's signature</p>	<p>26 JUN 2017</p>	

ස.ස. අත්සනා ලිවීමේ මාසය
අතිරේක සිසුවන් වෙතින්
ලාභදායී මග ලෙසට කරන්න
කරන්නෙහි